

දකුණු පළාත් සභාව
අධ්‍යාපන , ඉඩම් හා ඉඩම් සංවර්ධන , මහාමාර්ග හා ප්‍රවාහන අමාත්‍යාංශය
දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය
සහකාර කළමනාකරු (පාලන) සඳහා බඳවාගැනීම

දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ පුරප්පාඩු වී ඇති කළමනාකාර (MM 1-3) සේවා ගණයේ සහකාර කළමනාකරු (පාලන) II ශේණියේ තනතුර සඳහා සුදුසුකම් ලත් අභ්‍යන්තර හා බාහිර අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් මෙයින් කැඳවනු ලැබේ.

1. සුදුසුකම් සහ පළපුරුද්ද

බාහිර අයදුම්කරුවන්

(අ) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයක **කළමනාකරණය/ ගණකාධිකරණය/ ව්‍යාපාර පරිපාලනය/ වාණිජවේදී විෂය** ක්ෂේත්‍රයන්ට අදාළව ප්‍රථම උපාධියක් ලබා තිබීම.

සහ

(ආ) උපාධි සුදුසුකම් ලබා ගැනීමෙන් පසු රජයේ, රාජ්‍ය සංස්ථාවක, මණ්ඩලයක, ව්‍යවස්ථාපිත ආයතනයක හෝ පිළිගත් පෞද්ගලික ආයතනයක අවම වශයෙන් අදාළ ක්ෂේත්‍රයේ වසර එක (01) ක පළපුරුද්දක් ලබා තිබීම.

අභ්‍යන්තර අයදුම්කරුවන්

(අ) ඉහත සඳහන් බාහිර අයදුම්කරුවන් සඳහා වන තනතුරට අදාළ සුදුසුකම් සපුරා තිබීම.

හෝ

(ආ) තනතුරට පැවරෙන විෂය ක්ෂේත්‍රයට අදාළව “කනිෂ්ඨ කළමනාකාර” JM සේවා ගණයේ I ශ්‍රේණියේ වසර පහ (5) ක සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම.

2. වයස

අයදුම්පත් භාර ගන්නා අවසන් දිනට වයස අවු. 22 ට නොඅඩු හා අවු.45 ට නොවැඩි අය විය යුතුය. අභ්‍යන්තර අයදුම්කරුවකුට උපරිම වයස් සීමාව අදාළ නොවේ.

3. වැටුප් හා දීමනා

වැටුප් ක්‍රමය - 55,925 – 10 x 1,375 – 15 x 1,910 – 98,325/-
 (කළමනාකරණ සේවා දෙපාර්තමේන්තු වකුලේඛ අංක 02/2016 පරිදි)
 ජීවන වියදම් දීමනාව - රු. 7,800.00

4. වෙනත් ප්‍රතිලාභ

තෝරාගත් අයදුම් කරුවන්ට වාර්ෂික ප්‍රසාද දීමනාවක්, සහනදායී පොලී අනුපාතයකට ආපදා ණය සහ තනතුරට අදාළ වෙනත් ප්‍රතිලාභ සඳහා හිමිකම් ලැබේ.

5. පොදු කොන්දේසි

❖ සේවා කොන්දේසි

- I. මෙම තනතුර ස්ථිරය
- II. මෙම තනතුරට බඳවාගන්නා අයවලුන් සේවක අර්ථසාධක අරමුදලට හා සේවක භාරකාර අරමුදලට දායක විය යුතුය.
- III. ව්‍යුහාත්මක සම්මුඛ පරීක්ෂණයක් මගින් සුදුසුකම් සපුරා ඇති අයදුම් කරුවන් තෝරාගනු ලැබේ.
- IV. රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවල ස්ථිර තනතුරු දරන අයදුම්කරුවන්ට උපරිම වයස් සීමාව අදාළ නොවේ.

❖ සියලුම අයදුම් කරුවන්,

- I. ශ්‍රී ලංකාවේ පුරවැසියන් විය යුතුය.
- II. මෙම තනතුරට පැවරෙන කාර්යයන් මැනවින් ඉටුකිරීම සඳහා මෙන්ම දකුණු පළාත තුළ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීම සඳහා අවශ්‍ය වන කායික හා මානසික යෝග්‍යතාවයෙන් යුක්ත විය යුතුය.
- III. විශිෂ්ඨ චරිතයකින් යුක්ත විය යුතුය.

සියලු විස්තර ඇතුළත් වන පරිදි සකස්කරන ලද අයදුම් පත්‍රය ජීව දත්ත සටහන්, අධ්‍යාපන සහතික සහ අනිකුත් සුදුසුකම් සහිත සහතිකවල සහතික කරන ලද ඡායා පිටපත් ද සමඟ “සාමාන්‍යාධිකාරී, දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, අංක 19, පහල ඩික්සන් පාර, ගාල්ල.” යන ලිපිනයට ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් හෝ නැතහොත් info@sprda.spgov.lk යන විද්‍යුත් තැපෑලේ ලිපිනයට 2021.08.01 දිනට පෙර එවිය යුතුය.

අයදුම්පත් බහාලනු ලබන කවරයේ ඉහළ වම් කෙළවරේ “කළමණාකරු (පාලන) තනතුර සඳහා බඳවාගැනීම” වශයෙන් සඳහන් කළ යුතුය.
ප්‍රමාදවී ලැබෙන හෝ අසම්පූර්ණ අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

සාමාන්‍යාධිකාරී,
දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය.
2021.07.15